



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව

දිනය 2013 ජූලි මස 23

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය ආරම්භ කරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ දීර්ඝ කාලයක සිට පැවැති අවශ්‍යතාවයක් සපුරාලමින්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය 2013 වසරේ ජූලි මස 23 වැනිදා ආරම්භ කරන ලදී.

ජාතික ගෙවීම් පද්ධතිය තුළ, ගෙවීම් යටිතල පහසුකම් උපයෝගී කරගැනීම තුළින්, පිරිවැය ඵලදායීතාව ලඟා කර ගැනීම සඳහා, ජාතික මට්ටමේ පොදු ජාලයක් පැවතීම අතිශයින් වැදගත් වේ. ඒ අනුව, 2010 වසරේ නොවැම්බර් මාසයේදී, ජාතික ගෙවීම් කවුන්සිලය මගින් සිදු කළ නිර්දේශයකට අනුව යමින්, ලංකා ක්ලියර් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද සහිතව, විද්‍යුත් සුලු පරිමාණ ගෙවීම් සඳහා පොදු ජාලයක් පිහිටුවීමට, කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. මුදල් මණ්ඩලය විසින් 2011 වසරේ අගෝස්තු මාසයේදී, කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යාන්ත්‍රණය ලෙස නම් කරන ලදී.

කාඩ්පත් හා අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයන් වූ වාණිජ බැංකුවල සියලුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අතර අන්තර් සම්බන්ධතා සේවාවන් සැපයීම සිදු කරනු ලබන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, කාඩ්පත් හා අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රථම අදියර වේ. කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ වෙනත් අදියර යටතේ, අනාගතයේදී, විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර ගනුදෙනු, ජංගම ගෙවීම් සහ අනෙකුත් විද්‍යුත් සුළු පරිමාණ ගෙවීම් සඳහා තාක්ෂණික සැකසුම් සිදු කෙරෙනු ඇත. ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 900 කට වැඩි ප්‍රමාණයක් ඇදමින්, එම බැංකු වල සහභාගීත්වය ඇතිව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය 2013 ජූලි 23 වෙනි දින ආරම්භ කරන ලදී. මෙමගින්, මෙම බැංකු දෙකෙහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ට, එම බැංකු වල ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගැනීමට සහ ශේෂ පරීක්ෂාවන් කරගැනීමට අවස්ථාවන් සපයනු ලබයි. සිය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මෙහෙයුම් පද්ධතියේ අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කරමින්, අනෙකුත් වාණිජ බැංකු ප්‍රාථමික

සාමාජිකයින් ලෙස සහ අනෙකුත් මූල්‍ය ආයතන ද්විතීයික සාමාජිකයින් ලෙස ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයට සම්බන්ධ වේයැයි අපේක්ෂා කෙරෙයි. එබඳු අවස්ථාවන් හීදී, සාමාජික ආයතන වල ගනුදෙනුකරුවන්ට, එම ආයතන වල ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් භාවිතා කර දේශීය ව්‍යවහාර මුදල් මඟින් කෙරෙන ඔවුන්ගේ ගනුදෙනු පහසුවෙන් ඉටු කරගැනීමට හැකිවනු ඇත.

මූල්‍ය පද්ධතියේ ගනුදෙනු කිරීමේ පිරිවැය අඩු කිරීම සහ දැනට පවත්නා ක්‍රමය යටතේ දේශීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගනුදෙනු මඟින් සිදුවන විදේශ විනිමය පිටතට ගලා යාම සීමා කිරීම සඳහා, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ යාන්ත්‍රණය මඟින් දේශීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පද්ධතිය කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස උපයෝගී කරගැනීමට ක්‍රමවේදයක් සපයනු ලබයි.

2005 අංක 28 දරණ ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනතෙහි නියෝග මඟින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු පාලනය කෙරෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම කටයුතු සුපරීක්ෂණය සහ නියාමනය කරනු ලැබේ.